

අතුරලිය ප්‍රාදේශීය සභාව
මාතර දිස්ත්‍රික්කය

1 මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2017 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2018 මාර්තු 26 දින විගණනයට ඉදිරිපත් කර තිබූ අතර, එම මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2018 අගෝස්තු 09 දින සභාපතිවරයාට යවා ඇත.

1.2 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2017 දෙසැම්බර් 31 දිනට අතුරලිය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත දැක්වෙන ගිණුම්කරණ අඩුපාඩු විගණනයේදී නිරීක්ෂණය විය.

- (අ) ඉකුත් වර්ෂයේ ආදායම් ලෙස ගිණුම්ගත වියයුතු රු.8,171,715 ක් ජර්නල් සටහන් 24 ක් මගින් සමාලෝචිත වර්ෂයේ ආදායම් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ආ) ඉකුත් වර්ෂයේ වියදම් ජර්නල් සටහන් 23 කින් සමාලෝචිත වර්ෂයේ වියදම්වලට හර හා බැර කිරීම නිසා රු.246,192 කින් වර්ෂයේ වියදම වැඩියෙන් දක්වා තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ මිලදී ගෙන තිබූ හා ඉදිකර තිබූ රු.4,799,830 ක් වූ ස්ථාවර වත්කම්වල වටිනාකම ප්‍රාග්ධනිත කර නොතිබුණි.
- (ඈ) සමාලෝචිත වර්ෂයේ සභා අරමුදලින් කරන ලද කර්මාන්ත දෙකක් සඳහා ප්‍රාග්ධන ණයහිමි ප්‍රතිපාදන රු.189,287 ක් වැඩියෙන් ඇති කර තිබුණි.
- (ඉ) ඉකුත් වර්ෂය වෙනුවෙන් ගෙවා තිබූ රු.155,940 ක්වූ විගණන ගාස්තු සමාලෝචිත වර්ෂයේ වියදම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (ඊ) වැටුප් රහිත හා අඩවැටුප් රහිත නිවාඩු වෙනුවෙන් සේවක වැටුපෙන් අඩුකර තිබූ රු.419,015 ක මුදල වෙනත් ආධාර ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (උ) සමාලෝචිත වර්ෂයේ සංවර්ධන ව්‍යාපෘති 02 ක් වෙනුවෙන් ප්‍රාග්ධන ආධාර හා ණයගැතියෝ රු.173,419 ක් වැඩියෙන් දක්වා තිබුණි.

- (උ) ඉකුත් වර්ෂයට අදාළ මුද්දර ගාස්තු ආදායම රු.4,731,774 ක් අඩුවෙන් දැක්වීම නිවැරදි කිරීමට රු.5,535,945 ක් වැරදියට ගැලපීම නිසා සමුච්චිත අරමුදල හා මුද්දර ගාස්තු ණයගැතියන් රු.10,267,719 ක් අඩුවෙන් දැක්වුණි.
- (ඌ) අධිකතා හා උනන්දා ගිණුමට රු.9,455,204 ක් හා රු.1,595,077ක් සදොස් ලෙස පිළිවෙලින් හර හා බැර කර තිබුණි.
- (ඍ) ඉකුත් වර්ෂයට අදාළ ලී බඩු හා උපකරණ රු.857,649 ක් වැඩියෙන් දැක්වීම නිවැරදි කිරීමට අධිකතා හා උනන්දා ගිණුමට හර කර තිබුණි.

1.3.2 නොසැසඳුණු ගිණුම්

මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් එකතුව රු.64,511,386 ක් වූ ගිණුම් විෂයයන් 13 කට අදාළ ශේෂ සහ ඊට අදාළ උපයෝගී ලේඛන / උපලේඛනවල දැක්වෙන ශේෂ අතර එකතුව රු.5,805,574 ක අසමානතා පවතින බව නිරීක්ෂණය විය.

1.3.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

(අ) ලැබිය යුතු ගිණුම්

- (i) සමාලෝචිත වර්ෂය අවසානයට එකතුව රු.22,431,683 ක් වූ ප්‍රාග්ධන ආධාර ණයගැති ශේෂය තුළ වර්ෂ 03 ක කාලය ඉක්මවා තිබූ එකතුව රු.92,618 ක් වූ ශේෂ 04 ක් ඇතුළත්වී තිබුණි.
- (ii) සමාලෝචිත වර්ෂය අවසානයට වර්ෂ 03 ක කාලයක් ඉක්මවා තිබූ දේපල ණය පොලී වටිනාකම රු.218,134 ක් විය.

(ආ) ගෙවිය යුතු ගිණුම්

- (i) සමාලෝචිත වර්ෂය අවසානයට එකතුව රු.28,475,005 ක් වූ ප්‍රාග්ධන ආධාර ණයහිමි ශේෂය තුළ, වර්ෂ 03 ක කාලයක් ඉක්මවා තිබූ එකතුව රු. 248,438 ක් වූ ශේෂ 04 ඇතුළත් වී තිබුණි.
- (ii) ප්‍රාදේශීය සභාව ස්ථාපිත කිරීමේදී පවරාගත් දේපල වෙනුවෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු රු.675,577 ක මුදල සමාලෝචිත වර්ෂය අවසානයටද නිරවුල් කර නොතිබුණි.

1.3.4 විගණනය සඳහා අවශ්‍ය ලිඛිත සාක්ෂි නොමැතිවීම

අවශ්‍ය තොරතුරු ඉදිරිපත් නොකිරීම නිසා එකතුව රු.116,236,822 ක් වූ ගිණුම් විෂයයන් 13 ක් විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.

1.3.5 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම
-----	-----

(අ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති සංග්‍රහය

- | | |
|----------------|--|
| (i) රීති 59 | සභා බල ප්‍රදේශය තුළ කර්මාන්ත පිළිබඳ සමීක්ෂණයන් පවත්වා නොතිබුණි. |
| (ii) රීති 145 | ආපසු ගෙවිය යුතු තැන්පත් පිළිබඳ විස්තරාත්මක ප්‍රකාශයක් සකස් කර ලෙජරයේ දැක්වෙන ශේෂ සමඟ ගැලපීම් කර නොතිබුණි. |
| (iii) රීති 165 | ජර්නලයේ සටහන් නිවැරදිව ප්‍රධාන ලෙජරයේ ඇතුළත් කර ලෙජර් ගිණුම් නිවැරදිව තුළනය කර නොතිබුණි. |
| (iv) රීති 193 | අයවැයගත හා පරිපූරක සම්මත වැය සමග වැය විෂයයන්හි තර්ජන වියදම් සසඳා අතිරික්ත හා උභයතා පිළිබඳ හේතු දැක්වෙන ප්‍රකාශයක් ගිණුම් සමඟ ඉදිරිපත් කර නොතිබුණි. |
| (v) රීති 218 | සභාව සතු ඉඩම් හා ගොඩනැගිලි සමාලෝචිත වර්ෂයේදී සමීක්ෂණය කර නොතිබුණි. |

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

- | | |
|---------------------|--|
| (i) මු.රෙ.371(2)(ආ) | 2018 ජූනි 30 දින වන විටත් නොපියවූ අත්තිකාරම්වල වටිනාකම රු.40,000 ක් විය. |
|---------------------|--|

(ii) මු.රෙ.1645 හා 1646

වාහන 09 කට අදාළ දෛනික ධාවන සටහන් හා මාසික සාරාංශ විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.7,350,434 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.3,661,952 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2017				2016			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	2017 දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	2016 දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	1,332,050	1,866,640	1,656,434	1,106,932	1,305,500	1,206,272	1,229,111	896,726
කුලී	4,751,000	260,250	255,115	17,538	4,293,000	3,397,330	3,434,127	12,403
බලපත්‍ර ගාස්තු	214,100	166,220	167,720	1,085	162,100	194,385	192,235	2,585
වෙනත් ආදායම්	7,892,500	14,181,458	21,812,734	7,012,581	6,222,300	9,105,686	2,496,060	14,643,857
එකතුව	14,189,650	16,474,568	23,892,003	8,138,137	11,982,900	13,903,673	7,351,533	15,555,571

2.2.2 ආදායම් රැස් කිරීමේ කාර්යසාධනය

සමාලෝචිත වර්ෂයට ඇස්තමේන්තුගත කළ මුළු ආදායම රු.14,189,650 ක් වූ අතර බිල් කළ ආදායම රු.16,474,568 ක් විය. රු.15,555,571 ක් වූ ආරම්භක හිඟ සමඟ අයවිය යුතු මුළු මුදල රු.32,030,139 ක් වුවද, වර්ෂය තුළ රැස්කළ මුළු ආදායම රු.23,892,003 ක් වීමෙන් වර්ෂය අවසානයට මුළු හිඟ රු.8,138,137 ක් වී තිබුණි.

2.2.3 වරිපනම් හා බදු

වරිපනම්

ආරම්භක හිඟ රු.896,726 ක් වූ අතර, රු.1,866,640 ක් වූ වර්ෂයේ බිල්කිරීම් සමඟ රු.2,763,366 ක් අයවිය යුතුව තිබුණි. මුළු අයවීම් රු.1,656,434 ක් වීම නිසා වර්ෂය අවසානයට රු.1,106,932 ක හිඟ ශේෂයක් පැවතුණි.

2.2.4 කුලී

ආරම්භක හිඟ රු.12,403 ක් වූ අතර, රු.260,250 ක් වූ බිල්කිරීම් සමඟ රු.272,653ක් අයවිය යුතුව තිබුණි. මුළු අයවීම් රු.255,115 ක් වීම නිසා, වර්ෂය අවසානයට රු.17,538 ක් හිඟව පැවතුණි.

2.2.5 උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂය අවසානයට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.233,800 ක් හා මුද්දර ගාස්තු රු.6,443,636ක් විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්යසාධනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතාසේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභරණය පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටුකළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටුකිරීම පිළිබඳව අනාවරණය වූ කරුණු පහත දැක්වේ.

(අ) අතුරු ව්‍යවස්ථා

ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ ප්‍රධාන කාරණා 30 ක් ඉටුකිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පැනවිය යුතුව තිබූ නමුත් 2017 දෙසැම්බර් 31 දින වනවිටත් කාරණා 11 ක් වෙනුවෙන් පමණක් අතුරු ව්‍යවස්ථා පනවා තිබුණි.

(ආ) ක්‍රියාකාරී සැලැස්ම

පනවා තිබුණු අතුරු ව්‍යවස්ථා අනුව සභාව විසින් ඉටුකළ යුතුව තිබුණු කර්තව්‍යයන් සියල්ලම වෙනුවෙන් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

(ඇ) අපේක්ෂිත නිමැවුම් මට්ටම ලබා නොගැනීම

2017 වර්ෂය සඳහා සහ අරමුදල් හා ප්‍රාග්ධන ආධාරවලින් රු.119,751,000 ක් වූ වැඩ යෝජනා 130 ක් ඉටු කිරීම සඳහා ඇස්තමේන්තුගත කර තිබුණද එම වැඩ යෝජනා කිසිවක් ඉටු කර නොතිබුණි.

(ඈ) ප්‍රාග්ධන වැඩ යෝජනා ඉටුකිරීම

වර්ෂයට අදාළ සමස්ත ඇස්තමේන්තුගත ප්‍රාග්ධන වියදම්වල එකතුව රු.121,467,750 ක් වූ අතර වර්ෂය තුළ ඉටුකළ වැඩවල පිරිවැය රු.30,276,402 ක් විය. වැඩසටහන් 02 ක ඇස්තමේන්තු කර තිබූ ප්‍රාග්ධන වැඩ ඉටුකිරීමේ ප්‍රගතිය ඉතාමත් අඩු මට්ටමක පැවතුණි. මහජන උපයෝගීතා සේවා වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී ප්‍රාග්ධන වියදම් දරා නොතිබුණි.

(ඉ) සන අපද්‍රව්‍ය කළමනාකරණය

2013 වර්ෂයේ සිට 2017 වර්ෂය අවසානය දක්වා සන අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් රු.17,301,194 ක වියදම් දරා තිබුණි. සන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධව වෙනම ඒකකයක් පිහිටුවා නොතිබුණ අතර වරිපනම් බදු ගෙවන ඒකක 1526 කින් සතියකට ටොන් 08 ක කසළ වර්ගකිරීමකින් තොරව එකතු කර සහා බල ප්‍රදේශයේ විවිධ ස්ථානවල දමා තිබුණි.

(ඊ) තිරසර සංවර්ධන ඉලක්ක

තිරසර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රයේ , තිරසර සංවර්ධන අරමුණු සහ ඉලක්ක සඳහා වන ගෝලීය දර්ශක තුළින් සහා බල ප්‍රදේශයේ මහජනතාවගේ ජීවන තත්ත්වය සහ සෞඛ්‍ය නංවාලීම සඳහා වන දිගුකාලීන සැලසුම් සහා ව විසින් සකස් කර නොතිබුණි.

3.2 මානව සම්පත් කළමනාකරණය

මේ සම්බන්ධයෙන් පහත දැක්වෙන නිරීක්ෂණයන් කෙරේ.

(අ) කළමනාකරණ සේවා අධ්‍යක්ෂ විසින් අනුමත තනතුරු 04 ක පුරප්පාඩු සහ 09 ක් වූ අතිරික්තයක් විය.

(ආ) හාණ්ඩාගාර ලේකම්ගේ 2014 මාර්තු 31 දිනැති කළමනාකරණ සේවා වක්‍රලේඛ අංක 03/2014 ප්‍රකාරව කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ පූර්ව අනුමැතියකින් තොරව හා රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු ලේකම්ගේ 2014 නොවැම්බර් 12 දිනැති පරිපාලන වක්‍රලේඛ 25/2014 වක්‍රලේඛයේ 7 ඡේදයට අනුකූල නොවන පරිදි දෛනික හා කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සේවකයින් 04 දෙනෙකු වෙනුවෙන් 2015 අප්‍රේල් මස සිට සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා රු.968,847ක මුදලක් වැටුප් වශයෙන් ගෙවා තිබුණි.

3.3 ප්‍රසම්පාදනය

සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර නොතිබුණ අතර, වර්ෂය තුළ කර්මාන්ත සහ භාණ්ඩ හා සේවා, සැපයීම වෙනුවෙන් රු.32,514,539 ක් වියදම් කර තිබුණි.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

4.1 අයවැය පාලනය

සමාලෝචිත වර්ෂය සඳහා වූ අයවැයගත හා තථ්‍ය ආදායම් වියදම් අතර පහත විස්තර දැක්වෙන පරිදි සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන්, අයවැය ලේඛනය ඵලදායී මූල්‍ය කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

- (අ) වියදම් විෂයයන් 05 ක එකතුව රු.2,757,503 ක් වූ ඉතිරිවීම් දක්නට ලැබුණු අතර, එම වටිනාකම් සියයට 06 සිට සියයට 59 දක්වා පරාසයක පැවතුණි.
- (ආ) වියදම් විෂයයන් 03 ක අහිතකර විචලනය රු.138,963 ක් වූ අතර, එම වටිනාකම් සියයට 06 සිට සියයට 92 දක්වා පරාසයක පැවතුණි.
- (ඇ) ආදායම් විෂයයන් 05 ක අහිතකර විචලනයන්ගේ එකතුව රු.27,092,493 ක් වූ අතර, එම වටිනාකම් සියයට 22 සිට සියයට 94 දක්වා පරාසයක පැවතුණි.
- (ඈ) සමාලෝචිත වර්ෂයේදී අයවැයගත වැඩයෝජනා වල වටිනාකම රු.1,000,000 ක් වුවත්, අනුමත අයවැය සීමාව ඉක්මවා තිබූ මුදල රු.557,171ක් විය.

4.2 අභ්‍යන්තර විගණනය

ශ්‍රී ලංකා රජයේ මුදල් රෙගුලාසි 133 හා 134 හි දැක්වෙන විධිවිධානයන් සහ දකුණු පළාත් පාලන කොමසාරිස්ගේ 2014 පෙබරවාරි 24 දිනැති අංක දපපා/යහ/ 01/ න.ව.ලේ. දරන චක්‍රලේඛය ප්‍රකාර ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් සිදු කර නොතිබුණි. මුදල් රෙගුලාසි 134 ප්‍රකාර අභ්‍යන්තර විගණන වැඩසටහන් පිළියෙල කිරීමේදී විගණකාධිපතිගෙන් විමසීම් කර නොතිබුණු අතර, අභ්‍යන්තර විගණන වාර්තාවල පිටපත් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

5. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ අඩුපාඩු වරින්වර සභාවේ අවධානයට යොමු කර ඇති අතර පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

- (අ) ස්ථාවර වත්කම්
- (ආ) ආදායම් පරිපාලනය
- (ඇ) අයවැය පාලනය
- (ඈ) ගිණුම්කරණය